

පරාභව සූත්‍රය, චක්‍ර සූත්‍රය සහ මිත්තානිසංඝ සූත්‍රය



ඔබගේ හදහන බොදා ඇසින් දකිමු

යං කම්මං කර්ස්සාමි
කල්පාණංවා පාපකං වා
තස්ස දුයාදො භවිස්සාමිති

“සිතින් වචනයෙන් හෝ ක්‍රියාවෙන් යහපත් හෝ අයහපත් හෝ යම් ක්‍රියාවක් කරන්නේද
එයට සමානුරූපීව මෙලොව පරලොව සැප හෝ දුක දායාද වශයෙන් ලබන්නේමය”
(දස ධර්ම සූත්‍රය)

සියලු සතුන් අතුරින් මහසින් උසස් ම වූ මිනිසුනි බිය නොවන්න පසුතැවිලි නොවන්න
තමන් නොදන්නා යන්ත්‍ර මන්ත්‍ර බාර භාර පුද පූජා වස් කවි සෙත් කවි
පසුපස හඹා ගොස් තමන් සතු ධනය සහ වටිනා ජීවිත අකාලයේ විනාශයට පත් නොකොට
අප තර්කන බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරන ලද
මෙම උතුම් සූත්‍ර ධර්මයන් මනාව අධ්‍යයනය කර
පිළිපදිමින් අධ්‍යාත්මික සුවය ලබාකරගන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි

- සබ්බ පාපස්ස අකරණං - සියලු අකුසලින් දුරුවීම
- කුසලස්ස උපසම්පදා - කුසල් කිරීම හා දියුණු කිරීම
- සවිත්ත පරියෝදපනං - නමාගේ සිත පිරිසිදු කිරීම
- ඒතං බුද්ධාන සාසනං - මේ සියළු බුදුවරයන්ගේ අනුශාසනයයි

මෙහි අන්තර්ගත පිරිත් සූත්‍ර, පිරුවානා පොත් වහන්සේ උපුටා ගනිමින් සකසා ඇත.
 භාවිතයේ පහසුව උදෙසා ව්‍යවහාරික සිංහල අක්ෂර වින්‍යාසය යොදාගෙන ඇත.
 නිවරදි උච්ඡාරණය සඳහා අදාල පිරිත් දේශණාවන් ශ්‍රවණය කරන ලෙසට පින් සිත් පෙරටුව ඉල්ලා සිටිමි.

අක්ෂර වින්‍යාසය අධ්‍යයනය සඳහා පිරුවානා පොත් වහන්සේ පරිශීලනය කරමට කාරුණික වන්න.

මෙම ව්‍යායාමයට අතනිත දුන් සැමටත් ඔවුන් නමින් මිය පරලව ගියාහු සියලු දෙනාටත්,
 දිග, කෙටි, මහත, මධ්‍යම, විශාල, සියුම්, ශරීර ඇත්තෝ වූ ද, දිය ගොඩ වෙසෙන සියලු සත්තුහුද, පෙනෙන,
 නොපෙනෙන, දුර, ළඟ, වෙසෙන සත්වයෝද, උපතට පැමිණි සහ උපතක් සොයන සත්තුහුද, ඉපදීම අවසන්
 කල සත්තුහුද, ඇතුළු සියලු විශ්ව වාසීන්ට මෙම පිරිත් දේශණාවන්ගේ ආනුභාවයෙන් පින් අනුමෝදන් වේවා
 සියල්ලෝම සැප ඇත්තෝ වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.

දහම් පඬුරක් ලෙස, නොමිලේ බෙදාහැරීම පිණිස

වර්ෂ 2010 ඇසල මස පුන් පොහෝ දින
 ශ්‍රීලාල් සිල්වා මහතා සහ ගීතානී සිල්වා මහත්මිය ගේ ඉල්ලීම පරිදි

සියළු ලෝ වාසීන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින්,

දහම් පඬුරක් ලෙසින්
 ගලේවෙල, පත්කොලගොල්ලේ, කේ.ආර්. සෝමරත්න, ශ්‍රියානි රමයලතා දෙමාපියන්
 සුරේන් සෝමරත්න, සුමිර ඉන්දික, සුමේධ අනුරාධ, සුධිර ප්‍රභාත් පුතුන්
 යුනෙත් නිමංක, සනුලි ඔනාරා මුණුබුරු මිනිබිරියන්
 සහ
 වෛද්‍ය රංජිත් රත්නනායක විසින්
 මුද්‍රණය කරවන ලදී.

තෙරුවන් වන්දනාව

ඉතිපි සෝ හගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාවරුණා සම්පන්නෝ
සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිසදුම්මසාරථී සත්ථා
දේවමනුස්සානං බුද්ධෝ හගවා ති

නමාමි බුද්ධං ගුණා සාගරන්තං
සන්නා සදා භොන්තු සුඛි අවේරා
කායො පිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ
ගච්ඡන්ති සබ්බේ මරණං අහංච

ගුණ නම් වූ මහා සයුරේ පරතෙරට ගියා වූ සම්බුදුරජානන් වහන්සේ වදිමි. සියලු සත්වයෝ සියලු කල්හි සැප ඇත්තෝ වෙත්වා. වෙර නැත්තෝ වෙත්වා. මෙම කය පිලිකල්ය දුගඳ ය අන් සියල්ලන්ම සේම මමද මරණයට පත්වෙමි.

ස්වාක්ඛාතෝ හගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ
ච්චිපස්සිකෝ ඔපනයිකෝ පච්චන්තං වේදිතබ්බෝ විඤ්ඤුහි ති

නමාමි ධම්මං සුගතේන දේසිතං
සන්නා සදා භොන්තු සුඛි අවේරා
කායො පිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ
ගච්ඡන්ති සබ්බේ මරණං අහංච

බුදුරජානන් වහන්සේ විසින් දේශිත ගුණ සයුරක් බදු වූ ශ්‍රී සද්ධර්මය වදිමි. සියලු සත්වයෝ සියලු කල්හි සැප ඇත්තෝ වෙත්වා. වෙර නැත්තෝ වෙත්වා. මෙම කය පිලිකල්ය දුගඳ ය අන් සියල්ලන්ම සේම මමද මරණයට පත්වෙමි.

සුපටිපන්නෝ හගවතෝ සාවකසඛසෝ උජුපටිපන්නෝ හගවතො
සාවකසඛසෝ ඤයපටිපන්නො හගවතො සාවකසඛසෝ
සාමිච්චිපටිපන්නො හගවතො සාවකසඛසෝ
යදිදංචන්තාරි පුරිසයුගාහි අට්ඨපුරිසපුග්ගලා ඒස හගවතෝ
සාවකසඛසෝ ආනුනෙය්‍යෝ පානුනෙය්‍යෝ දක්ඛිණෙය්‍යෝ
අඤ්ඤිකරණීයෝ අනුත්තරං පුඤ්ඤකුක්ඛෙන්තං ලෝකස්සා ති

නමාමි සංඝං මුනිරාජ සාවකං
සන්නා සදා භොන්තු සුඛි අවේරා
කායො පිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ
ගච්ඡන්ති සබ්බේ මරණං අහංච

බුදුරජානන් වහන්සේ ආර්ය සංඝරත්නය වදිමි. සියලු සත්වයෝ සියලු කල්හි සැප ඇත්තෝ වෙත්වා. වෙර නැත්තෝ වෙත්වා. මෙම කය පිලිකල්ය දුගඳ ය අන් සියල්ලන්ම සේම මමද මරණයට පත්වෙමි.

බුදුගුණ පිරින

සෝ හගවා ඉතිපි අරහං අරහං වන සො හගවා නං හගවංතං අරහංතං සරණං ගච්ඡාමි. නං හගවංතං අරහංතං සිරසා නමාමි. තේන අරහං ගුණා තෙජසා සොත්ථිතෙ හොතු සබ්බදා.

සෝ හගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ වන සො හගවා නං හගවංතං සම්මා සම්බුද්ධං සරණං ගච්ඡාමි. නං හගවංතං සම්මා සම්බුද්ධං සිරසා නමාමි. තේන සම්මා සම්බුද්ධ ගුණා තෙජසා සොත්ථිතෙ හොතු සබ්බදා.

සෝ හගවා ඉතිපි විජ්ජාවරණා සම්පන්නෝ විජ්ජාවරණා සම්පන්නෝ වන සො හගවා නං හගවංතං විජ්ජාවරණා සම්පන්නං සරණං ගච්ඡාමි. නං හගවංතං විජ්ජාවරණා සම්පන්නං සිරසා නමාමි. තේන විජ්ජාවරණා සම්පන්න ගුණා තෙජසා සොත්ථිතෙ හොතු සබ්බදා.

සෝ හගවා ඉතිපි සුගතෝ සුගතෝ වන සො හගවා නං හගවංතං සුගතං සරණං ගච්ඡාමි. නං හගවංතං සුගතං සිරසා නමාමි. තේන සුගත ගුණා තෙජසා සොත්ථිතෙ හොතු සබ්බදා.

සෝ හගවා ඉතිපි ලෝකවිදු ලෝකවිදු වන සො හගවා නං හගවංතං ලෝකවිදුං සරණං ගච්ඡාමි. නං හගවංතං ලෝකවිදුං සිරසා නමාමි. තේන ලෝකවිදු ගුණා තෙජසා සොත්ථිතෙ හොතු සබ්බදා.

සෝ හගවා ඉතිපි අනුත්තරෝ පුරිසදම්මසාරථී අනුත්තරෝ පුරිසදම්මසාරථී වන සො හගවා නං හගවංතං අනුත්තරෝ පුරිසදම්ම සාරථීං සරණං ගච්ඡාමි. නං හගවංතං අනුත්තරෝ පුරිසදම්ම සාරථීං සිරසා නමාමි. තේන අනුත්තර පුරිසදම්මසාරථී ගුණා තෙජසා සොත්ථිතෙ හොතු සබ්බදා.

සෝ හගවා ඉතිපි සත්ථා දේවමනුස්සානං සත්ථා දේවමනුස්සානං වන සො හගවා නං හගවංතං සත්ථාරං දේවමනුස්සානං සරණං ගච්ඡාමි. නං හගවංතං සත්ථාරං දේවමනුස්සානං සිරසා නමාමි. තේන සත්ථා දේවමනුස්සානං ගුණා තෙජසා සොත්ථිතෙ හොතු සබ්බදා.

සෝ හගවා ඉනිපි බුද්ධෝ බුද්ධෝ වන සො හගවා නං හගවංතං
බුද්ධං සරණං ගච්ඡාමි. නං හගවංතං බුද්ධං සිරසා නමාමි. තේන
බුද්ධ ගුණ තෙජසා සොත්ථිතෙ භොතු සබ්බදා.

සෝ හගවා ඉනිපි හගවා හගවා වන සො හගවා නං හගවංතං
හගවංතං සරණං ගච්ඡාමි. නං හගවංතං හගවංතං සිරසා නමාමි.
තේන හගවා ගුණ තෙජසා සොත්ථිතෙ භොතු සබ්බදා.

සෝ හගවා ඉනිපි දුසබ්බධාරී දුසබ්බධාරී වන සො හගවා නං
හගවංතං දුසබ්බධාරීං සරණං ගච්ඡාමි. නං හගවංතං දුසබ්බධාරීං
සිරසා නමාමි. තේන දුසබ්බඤ්ජාණ තෙජසා
සොත්ථිතෙ භොතු සබ්බදා.

සෝ හගවා ඉනිපි චතුචේසාරජීප විසාරද්දො චතුචේසාරජීප
විසාරද්දො වන සො හගවා නං හගවංතං චතුචේසාරජීප විසාරද්දං
සරණං ගච්ඡාමි. නං හගවංතං චතුචේසාරජීප විසාරද්දං සිරසා
නමාමි. තේන චතුචේසාරජීපඤ්ජාණ තෙජසා
සොත්ථිතෙ භොතු සබ්බදා.

සෝ හගවා ඉනිපි දුක්ඛෙඤ්ජාණොන සමන්තාගතො දුක්ඛෙඤ්ජාණොන
සමන්තාගතො වන සො හගවා නං හගවංතං දුක්ඛෙඤ්ජාණොන
සමන්තාගතං සරණං ගච්ඡාමි. නං හගවංතං දුක්ඛෙඤ්ජාණොන
සමන්තාගතං සිරසා නමාමි. තේන දුක්ඛෙඤ්ජාණ තෙජසා
සොත්ථිතෙ භොතු සබ්බදා.

සෝ හගවා ඉනිපි සමුදයෙඤ්ජාණොන සමන්තාගතො
සමුදයෙඤ්ජාණොන සමන්තාගතො වන සො හගවා නං හගවංතං
සමුදයෙඤ්ජාණොන සමන්තාගතං සරණං ගච්ඡාමි. නං හගවංතං
සමුදයෙඤ්ජාණොන සමන්තාගතං සිරසා නමාමි. තේන සමුදයෙඤ්ජාණ
තෙජසා සොත්ථිතෙ භොතු සබ්බදා.

සෝ හගවා ඉනිපි නිරොධෙඤ්ජාණොන සමන්තාගතො
නිරොධෙඤ්ජාණොන සමන්තාගතො වන සො හගවා නං හගවංතං
නිරොධෙඤ්ජාණොන සමන්තාගතං සරණං ගච්ඡාමි. නං හගවංතං
නිරොධෙඤ්ජාණොන සමන්තාගතං සිරසා නමාමි. තේන
නිරොධෙඤ්ජාණ තෙජසා සොත්ථිතෙ භොතු සබ්බදා.

සෝ හගවා ඉතිපි මග්ගෙකදාණෙන සමන්නාගතො මග්ගෙකදාණෙන සමන්නාගතො චත සො හගවා තං හගවංතං මග්ගෙකදාණෙන සමන්නාගතං සරණං ගච්ඡාමි. තං හගවංතං මග්ගෙකදාණෙන සමන්නාගතං සිරසා නමාමි. තේන මග්ගෙකදාණ නෙප්පසා සොත්ථිතෙ හොතු සබ්බදා.

සෝ හගවා ඉතිපි අත්තපට්ඨසමිහිදෙකදාණෙන සමන්නාගතො අත්තපට්ඨසමිහිදෙකදාණෙන සමන්නාගතො චත සො හගවා තං හගවංතං අත්තපට්ඨසමිහිදෙකදාණෙන සමන්නාගතං සරණං ගච්ඡාමි. තං හගවංතං අත්තපට්ඨසමිහිදෙකදාණෙන සමන්නාගතං සිරසා නමාමි. තේන අත්තපට්ඨසමිහිදෙකදාණ නෙප්පසා සොත්ථිතෙ හොතු සබ්බදා.

සෝ හගවා ඉතිපි ධම්මපට්ඨසමිහිදෙකදාණෙන සමන්නාගතො ධම්මපට්ඨසමිහිදෙකදාණෙන සමන්නාගතො චත සො හගවා තං හගවංතං ධම්මපට්ඨසමිහිදෙකදාණෙන සමන්නාගතං සරණං ගච්ඡාමි. තං හගවංතං ධම්මපට්ඨසමිහිදෙකදාණෙන සමන්නාගතං සිරසා නමාමි. තේන ධම්මපට්ඨසමිහිදෙකදාණ නෙප්පසා සොත්ථිතෙ හොතු සබ්බදා.

සෝ හගවා ඉතිපි නිරුත්තිපට්ඨසමිහිදෙකදාණෙන සමන්නාගතො නිරුත්තිපට්ඨසමිහිදෙකදාණෙන සමන්නාගතො චත සො හගවා තං හගවංතං නිරුත්තිපට්ඨසමිහිදෙකදාණෙන සමන්නාගතං සරණං ගච්ඡාමි. තං හගවංතං නිරුත්තිපට්ඨසමිහිදෙකදාණෙන සමන්නාගතං සිරසා නමාමි. තේන නිරුත්තිපට්ඨසමිහිදෙකදාණ නෙප්පසා සොත්ථිතෙ හොතු සබ්බදා.

සෝ හගවා ඉතිපි පටිභානපට්ඨසමිහිදෙකදාණෙන සමන්නාගතො පටිභානපට්ඨසමිහිදෙකදාණෙන සමන්නාගතො චත සො හගවා තං හගවංතං පටිභානපට්ඨසමිහිදෙකදාණෙන සමන්නාගතං සරණං ගච්ඡාමි. තං හගවංතං පටිභානපට්ඨසමිහිදෙකදාණෙන සමන්නාගතං සිරසා නමාමි. තේන පටිභානපට්ඨසමිහිදෙකදාණ නෙප්පසා සොත්ථිතෙ හොතු සබ්බදා.

සෝ හගවා ඉතිපි ඉන්ද්‍රියපරොපරියන්තේකදාණෙන සමන්නාගතො ඉන්ද්‍රියපරොපරියන්තේකදාණෙන සමන්නාගතො චත සො හගවා තං හගවංතං ඉන්ද්‍රියපරොපරියන්තේකදාණෙන සමන්නාගතං සරණං ගච්ඡාමි. තං හගවංතං ඉන්ද්‍රියපරොපරියන්තේකදාණෙන

සමන්තාගතං සිරසා නමාමි. තේන ඉන්ද්‍රියපරොපරියන්තේඤ්ඤාණා
තෙජසා සොත්ථිතෙ හොතු සබ්බදා.

සෝ හගවා ඉතිපි ආසයානුසයෙඤ්ඤාණොන සමන්තාගතො
ආසයානුසයෙඤ්ඤාණොන සමන්තාගතො චන සො හගවා නං
හගවංතං ආසයානුසයෙඤ්ඤාණොන සමන්තාගතං සරණං ගච්ඡාමි.
නං හගවංතං ආසයානුසයෙඤ්ඤාණොන සමන්තාගතං සිරසා නමාමි.
තේන ආසයානුසයෙඤ්ඤාණා තෙජසා සොත්ථිතෙ හොතු සබ්බදා.

සෝ හගවා ඉතිපි යමකපටිභාරියෙඤ්ඤාණොන සමන්තාගතො
යමකපටිභාරියෙඤ්ඤාණොන සමන්තාගතො චන සො හගවා නං
හගවංතං යමකපටිභාරියෙඤ්ඤාණොන සමන්තාගතං සරණං ගච්ඡාමි.
නං හගවංතං යමකපටිභාරියෙඤ්ඤාණොන සමන්තාගතං සිරසා
නමාමි. තේන යමකපටිභාරියෙඤ්ඤාණා තෙජසා
සොත්ථිතෙ හොතු සබ්බදා.

සෝ හගවා ඉතිපි මහාකරුණාසමාපන්නියාඤ්ඤාණොන සමන්තාගතො
මහාකරුණාසමාපන්නියාඤ්ඤාණොන සමන්තාගතො චන සො හගවා
නං හගවංතං මහාකරුණාසමාපන්නියාඤ්ඤාණොන සමන්තාගතං
සරණං ගච්ඡාමි. නං හගවංතං මහාකරුණාසමාපන්නියාඤ්ඤාණොන
සමන්තාගතං සිරසා නමාමි. තේන මහාකරුණාසමාපන්නියාඤ්ඤාණා
තෙජසා සොත්ථිතෙ හොතු සබ්බදා.

සෝ හගවා ඉතිපි සබ්බඤ්ඤාකඤ්ඤාණොන සමන්තාගතො
සබ්බඤ්ඤාකඤ්ඤාණොන සමන්තාගතො චන සො හගවා නං
හගවංතං සබ්බඤ්ඤාකඤ්ඤාණොන සමන්තාගතං සරණං ගච්ඡාමි.
නං හගවංතං සබ්බඤ්ඤාකඤ්ඤාණොන සමන්තාගතං සිරසා නමාමි.
තේන සබ්බඤ්ඤාකඤ්ඤාණා තෙජසා සොත්ථිතෙ හොතු සබ්බදා.

සෝ හගවා ඉතිපි අනාවරණාඤ්ඤාණොන සමන්තාගතො
අනාවරණාඤ්ඤාණොන සමන්තාගතො චන සො හගවා නං හගවංතං
අනාවරණාඤ්ඤාණොන සමන්තාගතං සරණං ගච්ඡාමි. නං හගවංතං
අනාවරණාඤ්ඤාණොන සමන්තාගතං සිරසා නමාමි. තේන
අනාවරණාඤ්ඤාණා තෙජසා සොත්ථිතෙ හොතු සබ්බදා.

පරාභව සූත්‍රය

ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවන්ථීයං විහරති ජේතවනෙ
අනාට්ඨිණිකස්ස ආරාමේ අට්ඨි ඛේ අඤ්ඤානරා දේවනා
අභික්ඛන්තාය රත්තියා අභික්ඛන්ත වණ්ණා කේවලකප්පං
ජේතවනං ඕහාසෙන්වා යේන භගවා තේනුපසඞ්කම් උපසංකමිත්වා
භගවන්තං අභිවාදෙන්වා ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං ධීනා ඛේ
සා දේවනා භගවන්තං ගාථාය අපීඤ්ඤාසි

මා විසින් මෙසේ අදන ලදී. එකල එක් සමහසක භාග්‍යවතුන්වහන්සේ අනේපිඬු සිටුකුමා විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.

එකල්හි එක්තරා දෙවියෙක් රාත්‍රිය පෙරයම ගෙවීගිය කල්හි මැදියම මහත්වූ ආලෝකයෙන් දෙවිරම් වෙහෙර ස්වකීය ශරීර ශෝභාවයෙන් බුබුළුවමින් භාග්‍යවතුන්වහන්සේ වෙත එළැඹ වැද එකත්පස්ව සිටිමින් භාග්‍යවතුන්වහන්සේට ගාථාවකින් මෙසේ කීහ.

**පරාභවන්තං පුරිසං, මයං පුච්ඡාම ගොතමං
භගවන්තං පුට්ඨමාගමිම, කිං පරාභවතො මුඛං**

අප සැම පිරිහෙන්නාවූ පුරුෂයෝය. ගෞතමයානන් වහන්සේගෙන් අසා දැනගනු පිනිස විමසමි. භාග්‍යවතුන් වහන්සේගෙන් විචාරනය පිණිස පැමිණියෙමු. සත්වයෝ පිරිහෙන්නාවූ කරුණු කවරේදැයි විමසමි.

**සුච්ඡානෝ භවං හොති, සුච්ඡානෝ පරාභවො
ධම්මකාමෝ භවං හොති, ධම්මදෙස්සි පරාභවෝ**

දසකුසල ධර්මයට කැමති තැනැත්තා දියුණුවට පැමිනෙයි. දසකුසල ධර්මයට අකමැති පිලි නොපදින තැනැත්තා පරිහානියට පත්වෙයි. දියුණුවට පත්වන්නාද පරිහානියට පත්වන්නාද ඒ ඒ කරුණු වලින් දත හැකි වෙයි වදාළහ.

**ඉති හෙතං චිජානාම, පධමො සො පරාභවො
දුතියං භගවා බුඤ්ඤි, කිං පරාභවතො මුඛං**

එය පරිහානියට යොමුකරන පලවන කරුණ ලෙස දකිමිහ, භාග්‍යවතුන් වහන්සේ පරිහානියට යොමුකරන දෙවන කරුණ වදාළ මැනවි.

**අසන්තස්ස පියා හොන්ති, සන්තෙ න කුරුතෙ පියං
අසනං ධම්මං රොචෙති, නං පරාභවතො මුඛං**

සද්ධර්මයට අකැමැතිවන්නා අසත්පුරුෂයන්ට ප්‍රිය වෙති, අන්‍ය ශාස්තෘචරුන්ට ප්‍රිය වෙති, ඔවුන් බුද්ධාදී සත්පුරුෂයන්ට ප්‍රිය නොවෙති, මිත්‍යාදෘෂ්ඨික දහම කෙරෙහි යොමුවේ. මෙය කරුණු පුද්ගලයින්ගේ පරිහානියට හේතුවන දෙවන කරුණ ලෙස වදාළහ.

**ඉති හෙතං චිජානාම, දුතියො සො පරාභවො
තතියං භගවා බුඤ්ඤි, කිං පරාභවතො මුඛං**

පරිහානියට යොමුකරන දෙවන කරුණ දකිමිහ, භාග්‍යවතුන් වහන්සේ පරිහානියට යොමුකරන තෙවන කරුණ වදාළ මැනවි.

**නිද්දාසීලි සභාසීලි, අනුට්ඨානා ච යො නරො
අලසො කොධපඤ්ඤාණො, නං පරාභවතො මුඛං**

යමෙක් නිදනසුලු වේද, උට්ඨාන විරය නැත්තේ වේද, අලස වේද, ක්‍රෝධමය සිතුවිලි ඇත්තේ වේද,
මේම කරුණු පරිහානියට හේතුවන තෙවන කරුණ වන්නේ යයි වදාළහ.

**ඉති හෙතං විජානාම, නතියො සො පරාභවො
චතුත්ථං භගවා ඛුජ්ඣි, කිං පරාභවතො මුඛං**

පරිහානියට යොමුකරන තෙවන කරුණ දකිමිහ,
භාග්‍යචතුත් වහන්ස පරිහානියට යොමුකරන සිව්වන කරුණ වදාළ මැනවි.

**යො මානරංවා පිනරංවා, ජිණ්ණාකං ගත යොබ්බනං
පහුසන්තො න භරති, නං පරාභවතො මුඛං**

යමෙක් පොහොසත්ව තම වයස්ගත වූ දුබල වූ මව හෝ පියා පෝෂණය නොකරන්නේද
එයම පරිහානියට හේතු වන්නේ යයි වදාළහ.

**ඉති හෙතං විජානාම, චතුත්ථො සො පරාභවො
පඤ්චමං භගවා ඛුජ්ඣි, කිං පරාභවතො මුඛං**

පරිහානියට යොමුකරන සිව්වන කරුණ දකිමිහ,
භාග්‍යචතුත් වහන්ස පරිහානියට යොමුකරන පස්වන කරුණ වදාළ මැනවි.

**යො බ්‍රාහ්මණං වා සමණං වා, අඤ්ඤං වා පි වණ්ඨිබ්බකං,
මුසාවාදේන චඤ්චේති, නං පරාභවතො මුඛං**

යමෙකු තමන් බ්‍රාහ්මණයෙකු, මහණකෙනෙකු, අන්යම් යදියෙකු යයි මුසාවෙන් අන්‍යයන් රවටයි නම්
එයද පරිහානියට හේතු වන්නේ යයි වදාළහ.

**ඉති හෙතං විජානාම, පඤ්චමො සො පරාභවො
ජට්ඨමං භගවා ඛුජ්ඣි, කිං පරාභවතො මුඛං**

පරිහානියට යොමුකරන පස්වන කරුණ දකිමිහ,
භාග්‍යචතුත් වහන්ස පරිහානියට යොමුකරන සයවන කරුණ වදාළ මැනවි.

**පහුතචිත්තො පුරිසො, සහිරංඤ්ඤො සභොජ්ජො
ඵකො භුඤ්ජති සාදුනි, නං පරාභවතො මුඛං**

බොහෝ රන් රිදී මිල මුදල් වස්තුවද, විවිධ වූ රසවත් වූ ව්‍යංජනයන් සහිත අහාර ද ඇතිව
සුබෝධෝගීව වෙසෙන්නකු තම අඹුදරුවන් පෝෂණය නොකර තනිව භුක්තිවිඳිද
එය පරිහානියට හේතුවන සයවන කරුණ වන්නේ යයි වදාළහ.

**ඉති හෙතං විජානාම, ජට්ඨමො සො පරාභවො
සත්තමං භගවා ඛුජ්ඣි, කිං පරාභවතො මුඛං**

පරිහානියට යොමුකරන සයවන කරුණ දකිමිහ,
භාග්‍යචතුත් වහන්ස පරිහානියට යොමුකරන සත්වන කරුණ වදාළ මැනවි

**ජාතිතථුඛො ධනතථුඛො, ගොත්තතථුඛො ච යො නරො
සඤ්ඤාතිං අතිමඤ්ඤෙති, නං පරාභවතො මුඛං**

යම් මිනිසෙකු ජාති මාත්‍යයෙන් ධන මාත්‍යයෙන් කුල මාත්‍යයෙන් ඔදවැසී තම ඥාතීන් පහත්කොට සලකයිද, එය පරිහානියට හේතුවන අටවන කරුණ වන්නේ යයි වදාළහ.

**ඉති හෙතං විජානාම, සත්තමො සො පරාභවො
අට්ඨමං භගවා ඛුඤ්ඤි, කිං පරාභවතො මුඛං**

පරිහානියට යොමුකරන සත්වන කරුණ දකිමිහ,
භාග්‍යවතුන් වහන්ස පරිහානියට යොමුකරන අටවන කරුණ වදාළ මැනවි.

**ඉත්ථිධුත්තො සුරාදුත්තො, අක්ඛධුත්තො ච යො නරො
ලඛං ලඛං විනාසෙති, නං පරාභවතො මුඛං**

යම් මිනිසෙකු ස්ත්‍රී ධුර්ත වූයේද සුරා ධුර්ත වූයේද අක්ෂ ධුර්ත වූයේද
ලද සියලු දේ වනසයිද එය පිරිහීමට හේතු වන්නේ යයි වදාළහ.

**ඉති හෙතං විජානාම, අට්ඨමො සො පරාභවො
නවමං භගවා ඛුඤ්ඤි, කිං පරාභවතො මුඛං**

පරිහානියට යොමුකරන අටවන කරුණ දකිමිහ,
භාග්‍යවතුන් වහන්ස පරිහානියට යොමුකරන නමවන කරුණ වදාළ මැනවි.

**සේ හි දුරෙහි සන්තුට්ඨෝ, වේසියාසු පදිස්සති
දිස්සති පරදුරේසු, නං පරාභවතො මුඛං**

යමෙකු සිය බිරිදගෙන් නොසතුටුව අන්‍ය අඹුවන් වෙත වෛශ්‍යාවන් වෙත යොමුවන්නේද
එය පිරිහීමට හේතු වන්නේ යයි වදාළහ.

**ඉති හෙතං විජානාම, නවමො සො පරාභවො
දුසමං භගවා ඛුඤ්ඤි, කිං පරාභවතො මුඛං**

පරිහානියට යොමුකරන නමවන කරුණ දකිමිහ,
භාග්‍යවතුන් වහන්ස පරිහානියට යොමුකරන දසවන කරුණ වදාළ මැනවි.

**අතීත යොබ්බතො පොසෝ, ආනෙති තිම්බරුත්ථිං
තස්සා ඉස්සා හ සුපති, නං පරාභවතො මුඛං**

යොවුන් විය ඉක්මවූ පුරුෂයෙකු මනා ලෙස වැඩුණු පියවුරු ඇත්තාවූ යොවුන් ළදක් ආවාහ කොට
ගෙන ඇය කෙරෙහි වූ ඊර්ෂ්‍යාවෙන් නොනිදා කල් ගතකරයිද එයද පිරිහීමට හේතු වන්නේ යයි වදාළහ

**ඉති හෙතං විජානාම, දුසමො සො පරාභවො
ඵකාදුසමං භගවා ඛුඤ්ඤි, කිං පරාභවතො මුඛං**

පරිහානියට යොමුකරන දසවන කරුණ දකිමිහ,
භාග්‍යවතුන් වහන්ස පරිහානියට යොමුකරන එකොලොස් වන කරුණ වදාළ මැනවි.

**ඉහටීං සොණ්ඩිං විකිරණිං, පුරිසං වා පි තාදිසං
ඉස්සරියස්මිං ධිපාපෙති, නං පරාභවතො මුඛං**

මස් මාංශ වලට ලොල්වූ, සුරාපානයට ලොල්වූ, ද ඒ සදහා ධනය යොදවන්නාවූ ද මාගමක් හෝ පුරුෂාධිපතියෙකු වීද එයම, පරිහානියට හේතු වන්නේ යයි වදාළහ.

**ඉති හෙතං විජානාම, ඒකාදසමො සො පරාභවො
දවාදසමං භගවා ඛුඤ්චි, කිං පරාභවතො මුඛං**

පරිහානියට යොමුකරන එකොලොස් කරුණ දකිමිහ,
භාග්‍යවතුන් වහන්ස පරිහානියට යොමුකරන දොලොස් වන කරුණ වදාළ මැනවි.

**අපිපභොගො මහාතණ්හො, ඛන්තියෙ ජායතෙ කුලෙ
සො ච රජීජං පනට්ඨති, නං පරාභවතො මුඛං**

අල්ප වූ ධන සම්පත් ඇති මහත් වූ තෘෂ්ණාවෙන් හෙබි යමෙකු ක්‍ෂත්‍රීය කුලයක ඉපිද රාජ්‍ය බලය පතයිද එයද, පරිහානියට හේතු වන්නේ යයි වදාළහ.

**එතෙ පරාභවෙ ලොකෙ, පණ්ඩිතො සමචෙක්ඛිය
අරියො දස්සන සම්පන්නො, සලොකං භජතෙ සිවන්ති**

මනා සේ ඉුවන ඇත්තාවූ පණ්ඩිත වූ පරිහානියට හේතු දක්නා ඉුවන ඇති ආර්ය පුද්ගලයින් මොලවෙ පරිහානියට හේතුවන කරුණු මනා සේ දැක ඉන් අත්මිදී දෙවිලොවට පැමිනෙන්නේ යයි වදාළ සේක.

ඒතෙන සච්ච වජ්ජෙන සොන්ථිතේ හෝතුසබ්බදා

මේ උතම් පිරිතෙන් ඒ සැබෑ වදනින් සියලු රෝග සැතෙකින් දුරුවී
මඛට නිරන්තර සුවයක් සහ ශාන්තියක්ම වේවා.

වසල සූත්‍රය (අග්ගිකභාරද්වාප් සූත්‍රය)

**ඒවං මේ සූතං ඒකං සමයං භගවා සාවන්ථියං විහරති ජේතවනෙ
අනාටපිණ්ඩිකස්ස ආරාමේ අට්ඨ ඛෝ භගවා පුබ්බණ්හසමයං
නිවාසෙත්වා පත්තච්චරමාදුය සාවන්ථියං පිණ්ඩාය පාවිසි.**

එකල එක් සමහයක භාග්‍යවතුන්වහන්සේ අනෙපිඬු සිටුකුමා විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි එක් දිනක පෙරවරුවෙහි භාග්‍යවතුන්වහන්සේ සැවැත්තුවර පිඬුසිගා වැඩි සේක.

**තේන ඛො පන සමයේන අග්ගිකභාරද්වාප්ස්ස බ්‍රාහ්මණස්ස
නිවේසනෙ අග්ගි පජීප්ලිතො හොති ආහුති පග්ගහීතා.**

ඒ අවස්ථාවේදී අග්ගික භාරද්වාප් බමුණානන් ගේ නිවස අසල යාගයක් සදහා ගිනි දල්වා තිබිනි.
පිඬුසිගා වැඩි බුදුන් වහන්සේ ද එතැනට එළඹී සේක.

අට්ඨ ඛො භගවා සාවන්ථියං සපදුනං පිණ්ඩාය චරමානො යෙන
අග්ගිකභාරද්වාප්ස්ස බ්‍රාහ්මණස්ස නිවේසනං තේනුපසංකමි, අද්දසා
ඛො අග්ගිකභාරද්වාපෝ බ්‍රාහ්මණො භගවන්තං දුරතො ච
ආගච්චන්තං, දිස්වාන භගවන්තං එතදුවොච, තත්‍රෙව මුණ්ඩක,
තත්‍රෙව සමණක, තත්‍රෙව වසලක තිට්ඨාහී ති.

ඒ දුටු අග්ගික භාරද්වාජ බමුණානන් කෝපාවිජ්ජිව භාග්‍යවතුන්වහන්සේට මුඩු, මහණ, දීන, ශ්‍රමනය, වසලය ඔකැනම සිටිනු යයි බැන වැදුනේය.

**ඵවං චුන්තේන භගවා අග්ගිකභාරද්වාජං බ්‍රාහ්මණං ඵතදුවොච.
ජානාසි පන ත්වං බ්‍රාහ්මණා වසලං වා වසලකරණො වා ධම්මෙ නි.
නබ්වාහං හෝ ගොතම ජානාමි වසලං වා වසලකරණො වා ධම්මෙ,
සාධුමෙ භවං ගෝතමෝ තථා ධම්මං දෙසෙතු. යථාහං ජානෙය්‍යං
වසලං වා වසලකරණො වා ධම්මෙ.**

ඒ අවස්ථාවේදී භාග්‍යවතුන්වහන්සේ අග්ගික භාරද්වාජ බමුණානන්හට මෙසේ වදාලන.
බමුණ කොප වසලයා කවරෙක් ද, සැඩොලා කවරෙක් ද, යන වග හෝ ඒ බව ඇතිකරන කරුණු
කවරේද යයි දන්තේද්දී විමසීය. ගෞතමයානන් වහන්ස මම නොදනිමි,
එම දහම දෙසා වදාරන සේක්වා යයි සැල කලහ.

**තෙන හි බ්‍රාහ්මණා සුණාහි සාධුකං මනසි කරොහි භාසිස්සාමිති.
ඵවං හෝති ඛො අග්ගිකභාරද්වාජෝ බ්‍රාහ්මණො භගවතො
පච්චස්සෝසී. භගවා ඵතදුවොච.**

එසේ නම් බ්‍රාහ්මණය අසව, මනා සේ සිත්හි රඳවාගනු,
මා මෙසේ පවසන්නම් යැයි භාග්‍යවතුන්වහන්සේ වදාලන. අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ එය
පිලිගත්ත. බුදුරදුන් විසින් වසල බව ඇතිකරන කරුණු මෙසේ වදාලන.

**කොධනො උපනාහිව පාපමක්කි ච යො නරො
විපන්නදිට්ඨි මායාචී නං ජ්ඤද්ඤද වසලො ඉති.**

යම් මනුෂ්‍යයෙකු කෝපවන සුලු වන්නේද, බැඳගත් වෛරයෙන් පසුවන්නේද, පාපී ගුණමකුවකු
වන්නේද, විකෘති කරන ලද අදහස් වලින් අනුන් රවටනාසුලු වන්නේද, හෙතෙම වසලයකු වන්නේය.

**ඵකපං වා දච්චපංවාපි යොධි පාණාහි හිංසති
යස්ස පාණො දයා නත්ථී නං ජ්ඤද්ඤද වසලො ඉති.**

යමෙකු එකවර උපදිනා වූ හෝ, බිත්තරවලින් උපදිනා වූ යම් සත්වයෙක් වදයට හිංසාවට ලක්කරයිද,
ප්‍රානය සිදලයිද, දිවි ඇති සතුන් කෙරෙහි දයාවක් කරුණාවක් නොදක්වයිද,
හෙතෙම වසලයකු වන්නේය.

**යො හන්ති පරිරුහධනි ගාමාහි නිගාමාහි ච
නිග්ගාහකො සමඤ්ඤදාතො නං ජ්ඤද්ඤද වසලො ඉති.**

යමෙකු ගම් නියම් ගම් වනසයිද, ඒවා මංකොල්ල කයිද, බලහත්කාරකම් පැහැරගරනීම් සිදුකරයිද,
එසේ ප්‍රසිද්ධියට පත් වේද, හෙතෙම වසලයකු වන්නේය.

**ගාමෙ වා යදි වාරඤ්ඤද යං පරෙසං මමායිතං
ටෙය්‍යා අදින්නං ආදියති නං ජ්ඤද්ඤද වසලො ඉති.**

යමෙකු ගමක හෝ වනයක අන්‍යයන් විසින් රුකගත් වස්තුවක්, තමා වෙත නොදුන් වස්තුවක්,
සොරා ගනීද, හෙතෙම වසලයකු වන්නේය.

**යො හවෙ ඉණාමාදුය චුජ්ජමානො පලායති
හ හි නෙ ඉණාමනටීති නං ජ්ඤාඤා වසලො ඉති.**

යමෙකු ණයට ලබාගත් යමක් එසේ ලබා නොගත් සේ පවසමින් නැවත ලබානොදී පලායානම්,
හෙතෙම වසලයකු වන්නේය.

**යො වෙ කිඤ්චික්ඛකම්පනා පහට්ඨමිං වජ්ජනං ජනං
හහත්වා කිඤ්චික්ඛ මාදෙනී නං ජ්ඤාඤා වසලො ඉති.**

යමෙකු තන්හා සහිත සිතුවිලි පෙරටුකොට ගෙන යම් වස්තුවක්, යම් මගියෙකු මරනයට පත්කර හෝ,
පීඩාවට ලක්කර ලබාගතේ නම්, හෙතෙම වසලයකු වන්නේය.

**යො අත්තහෙනු පරහේතු ධනහේතු ච යො නරො
සක්ඛිපුට්ඨො මුසා බුජති නං ජ්ඤාඤා වසලො ඉති.**

යමෙකු තමුන්ගේ හෝ අනුන්ගේ ප්‍රයෝජනය තකා යම් වස්තුවක් ලබාගැනීමේ අදහසත්,
දූත දූත සාක්ෂි වසයෙන් මුසාවක් පවසන්නේද, හෙතෙම වසලයකු වන්නේය.

**යො ඤාතීනං සඛානං වා දාරෙසු පනිදිස්සති
සහසා සම්පියෙත වා නං ජ්ඤාඤා වසලො ඉති.**

යමෙකු තම ඥාතියෙකුගේ හෝ යහළුවකුගේ අඹුවක් සමග, බලහත්කාරයෙන් හෝ
දෙදෙනාගේ ස්වකීය කැමැත්තෙන්, අනාවාරයේ හැසිරෙන්නේද, හෙතෙම වසලයකු වන්නේය.

**යො මාතරං වා පිතරං වා පිණ්ණිකං ගතයොබ්බනං
පහුසන්තො හ හරති නං ජ්ඤාඤා වසලො ඉති.**

යමෙකු හැකියාවන් සහ වත් පොහොසත් කම් සහිත වූවද, තම වයෝවෘද්ධ මෑණියන් හෝ පියානන්
පෝෂනය නොකරමින් නොසලකා හරිද, හෙතෙම වසලයකු වන්නේය.

**යො මාතරං වා පිතරං වා භාතරං හගිනිං සසුං
හන්ති රොසෙති වාචාය නං ජ්ඤාඤා වසලො ඉති.**

යමෙකු තම මෑණියන්ට, පියානන්ට, සොහොයුරු සොහොයුරියන්ට, හෝ ඥාතීන්ට තරහා සිතැතිව
බැනවදීද, දඬු මුහුරු ආදියෙන් පහරදෙත්ද, හෝ වසලයකු වන්නේය.

**යො අනට්ඨං පුච්චිතො සන්තො අනට්ඨ මනුසාසති
පටිච්චන්තො මන්තේති නං ජ්ඤාඤා වසලො ඉති.**

යමෙකු විසින් යම් කරුනක් විමසා සිටි කල්හී, එහි සැබෑ අර්ථය සඟවා වෙනත් අරුතක් පවසන්නේ
හෝ ඔහුට හෝ ඇයට තේරුම්ගත නොහැකි අයුරින් අරුත සඟවා ප්‍රකාශ කරන්නේ ද
හෙතෙම වසලයකු වන්නේය.

**යො කත්වා පාපකං කම්මං මා මං ජ්ඤාඤාති ඉච්ඡති
යො පටිච්චන්තකම්මන්තො නං ජ්ඤාඤා වසලො ඉති.**

යමෙකු පාපී අකුසල කර්මයන් සිදුකර, ඒ ක්‍රියාවන් අනුන්ගෙන් සඟවා, අනුන් මෙකී ක්‍රියාවන් දූත
නොගනීවා යයි පතයි ද තම ක්‍රියාවන් රහසිගතව සිදුකරයි ද හෙතෙම වසලයකු වන්නේය.

**යො වෙ පරකුලං ගන්තවා භුන්වාන සුවිභොජනං
ආගතං න පටිපුජෙති නං ජඤ්ඤා වසලො ඉති.**

යමෙකු අන්‍යයන්ගේ නිවෙස් වලින් ප්‍රතික ආහාරපාන අනුභව කොට, ඔවුන් තම නිවසට පැමිණි කල්හී ඔවුනට නිසි ආහාර පානයන් ගෙන් සංග්‍රහ නොකරන්නේ ද හෙතෙම වසලයකු වන්නේය.

**යො බ්‍රාහ්මණං වා සමණං වා අඤ්ඤාදං වා පි වණ්ඩිබ්බකං
මුසාවාදෙන වඤ්ඤෙති නං ජඤ්ඤා වසලො ඉති.**

යමෙකු බමුනෙකු වේවා, ග්‍රමණයකු වේවා, යාවකයකු වේවා, යම් දෙයක් නොදෙන අරමුනෙන් බොරුවෙන් හෝ මුසාවෙන් ඔවුන් රවටයි ද හෙතෙම වසලයකු වන්නේය.

**යො බ්‍රාහ්මණං වා සමණං වා භන්තකාලෙ උපට්ඨනෙ
රොසෙති වාචා න ච දෙනි නං ජඤ්ඤා වසලො ඉති.**

යමෙකු ආහාර පාන ලබාගන්නා අවස්ථාවේදී පැමිනෙන ග්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ට තරහා සිතැතිව බැනවදී කිසිවක් නොදෙන්නේ නම් හෙතෙම වසලයකු වන්නේය.

**අසනං යො ධ පඤ්ඤා මොහෙන පලිගුණාධීනො
කිඤ්ඤිකඛං නිපිණිංසානො නං ජඤ්ඤා වසලො ඉති.**

යමෙකු මූලාවට හෝ මෝහනයට පත්ව තමන් රිසි වූ යම් දෙයක් ලබාගන්නා අටියෙන්, අසත්‍යයක් අභූත දෙයක් පවසන්නේද හෙතෙම වසලයකු වන්නේය.

**යො චන්තානං සමුක්කංසෙ පරඤ්ඤා මචජානති
නිහිනො සෙන මාහෙන නං ජඤ්ඤා වසලො ඉති.**

යමෙකු පරිහානියට පත්ව, තමන් ගේ මානය හේතුකොටගෙන තමන් උසස් කොට පතමින් අන්‍යයන් හෙලා දකීද හෙතෙම වසලයකු වන්නේය.

**රොසකො කදරියො ච පාපිච්චෝ මච්චරී සධො
අනිරිකො අනොනජ්ජි නං ජඤ්ඤා වසලො ඉති.**

යමෙකු අන්‍යයන් පෙලමින් කෝපයට පත්කරයිද, කද මසුරු බවින් යුක්තවේද, පාපි සිත් ඇත්තෙකු වේද, කපටි වේද, පවට ලැජ්ජා බිය නැති වේද, හෙතෙම වසලයකු වන්නේය.

**යො බුඩං පරිභාසති අට්ඨ වා තස්ස සාවකං
පරිබ්බාජං ගහට්ඨං වා නං ජඤ්ඤා වසලො ඉති.**

යමෙකු සම්මා සම්බුදුන් වහන්සේට පරිභව කරයිද, නැතහොත් උන්වහන්සේගේ ශ්‍රාවක පැවිදි උතුමන් හෝ අන් පරිබ්‍රාජකයකු හෙලා දකීන්ද, හෙතෙම වසලයකු වන්නේය.

**යො වෙ අනරහා සන්තො අරහං පටිජානති
වොරො සබ්බමකෙ ලොකෙ ඒස ඛො වසලාධිමො
ඒනෙ ඛො වසලා චුත්තා මයා වො යෙ පකාසිනා.**

යමෙකු රහත් බව නොලබා තමා අරහාදී ගුණයෙන් යුතු යැයි පවසන්ද, හෙතෙම දෙවි බඹුන් සහිත මෙ ලොව සොරෙකු වන්නේමය. හෙතෙම අධමවූ නීව වූ පුද්ගලයෙකි, මා විසින් මෙසේ වදාල සියල්ලන්ම ඒකාන්තයෙන්ම වසලයන් වන්නේය.

**න ජීවිතා වසලො හොති න ජීවිතා හොති බ්‍රාහ්මණො
කම්මනා වසලො හොති කම්මනා හොති බ්‍රාහ්මණො.**

යමෙකු උපතින් අධම හෝ නීව පුද්ගලයෙක් නොවේ. තවද උප්පත්තියෙන් බ්‍රාහ්මණයෙකුද නොවේ. තමන් විසින් කරනු ලබන දෑ හේතුකොටගෙන අධම හෝ නීව පුද්ගලයෙකු වේ, බ්‍රාහ්මණයෙකුද වේ.

**නදම්නාපි විජානාට්ඨ යට්ඨා මෙදුං නිදස්සනං
චණ්ඩාලපුත්තො සොපාකො මානඩගො ඉති විස්සුනො.**

මාගේ නිදසුන් ඒ අයුරින් දැනගනු මැනව. සෝපාක නම් සැඩොල් දරුවෙකු මානංග නම් ප්‍රසිද්ධ විය.

**සො යසං පරමං පත්තො මානඩගො යං සුදුල්ලහං
ආගඤ්ජුං තස්සුපට්ඨානං ඛන්තියා බ්‍රාහ්මණා ඛහු.**

හෙතෙම හීනකුල උපන්නමුත්, ඉතා දුර්ලභ වූ යශසයකට කීර්තියකට පත්විය. ඔහුට උවටැන් සදහා බොහෝ ක්ෂත්‍රියයෝද බ්‍රාහ්මණයෝද ඔහු වෙත පැමිණියහ.

**සො දෙවයාන මාරුද්ද්හ විරජං සො මහාපට්ඨං
කාමරාගං විරාපේත්වා බ්‍රහ්මලොකුපගො අහු.**

හෙතෙම සියළු කෙලෙස් වලින් තොර වූ ශ්‍රේෂ්ඨ වූ බුද්ධාදීන් විසින් පිලිපත් අෂ්ඨ සමාපත්තියට පිලිපත්ව, කාම රාග දුරුකොට බ්‍රහ්ම ලොවට වෙත ගියේ විය.

**න නං ජාති නිවාරෙසි බ්‍රහ්මලොකුපපත්තියා
අජීක්ඛායක කුලෙ ජාතා බ්‍රාහ්මණා මන්තබ්භධුනො.**

සැඩොල් කුලයේ උපන් බව ඔහු බ්‍රහ්ම ලොව උපතලැබීම නොවැලැක්වීය. වේද හදාරන කුලයේ උපන් යන්ත්‍ර මන්ත්‍ර හදාරන බමුණන්ද නිතර පාපී ක්‍රියාවන්හි යෙදෙති.

**තෙ ච පාපෙසු කම්මෙසු අහිණාන මුපදිස්සරෙ
දිට්ඨෙව ධම්මෙ ගාරුභා සම්පරායෙ ච දුග්ගතිං
න තෙ ජාති නිවාරෙති දුග්ගචීවා ගරුභාය වා**

ඔවුන් මෙලොවදී ම ගැරහීමට ලක්වේ, මරනින්පසු පරලොවෙහිදීද දුගතියට පත්වේ. ඔවුන් උපන් උසස් කුල භාවය ඔවුන් දුගතියාමී බවින් හෝ, ගැරහීමට ලක්වීමෙන් නොවලක්වයි.

**න ජීවිතා වසලො හොති න ජීවිතා හොති බ්‍රාහ්මණො
කම්මනා වසලො හොති කම්මනා හොති බ්‍රාහ්මණො ති.**

ජාතියෙන් වසලයකු නොවේ ජාතියෙන් බ්‍රාහ්මණයෙකුද නොවේ. තමන් විසින් කරනු ලබන කර්මයන් හේතුකොටගෙන වසලයකු හෝ බ්‍රාහ්මණයෙකු වේ.

ඒවං චුත්තෙ අග්ගිකභාරද්වයො ඩ්වාර්මණො භගවන්තං චිතදවොච.
 අභික්කන්තං හො ගොතම අභික්කන්තං හො ගොතම සෙය්‍යට්ඨි
 හො ගොතම නිකකුප්පිතං වා උක්කුප්පේය්‍ය පටිච්ඡන්තං වා
 විවරෙය්‍ය, මුල්ලිහස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරො වා
 තෙලපප්පොතං ධාරෙය්‍ය චක්ඛුමන්තො රූපානි දුක්ඛන්තීති.
 ඒව මේවං හොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො,
 ඒසාහං භගවන්තං ගොතමං සරණං ගච්ඡාමි.
 ධම්මං ච නික්ඛුසංසංච, උපාසකං මං භවං ගොතමො ධාරොතු
 අප්ප්පනග්ගෙ පාණුපෙනං සරණං ගතන්තී.

මෙසේ දේශනා කොට වදාල කල්හි අග්ගික භාරද්වය බමුණුතෙමේ බුදුරජානන් වහන්සේට මෙසේ සැල
 කලහ. ඔබ වහන්සේගේ ධර්ම දේශණාව අතිශ්‍රේෂ්ඨය භාග්‍යවතුන් වහන්සේ අතිශ්‍රේෂ්ඨය.
 පින්වත් භාග්‍යවතුන් වහන්සේ යටිකුරුව තැබූ භාජනයක් උඩුකුරු කරන්නේ යම් සේද,
 යටපත් වූ නිදානයක් ගොඩගන්නේ යම් සේද, මං මුලාවුකුට මං පෙන පෙන්වාදෙන්නාසේද,
 දෙනෙත් ඇත්තවුන්ට අන්ධකාරයේ තබන ලද සිතුවමක් දකින්නා යයි, තෙලින් පිරුණ පහනක් දල්වන්නා
 සේද, පින්වත් භාග්‍යවතුන් වහන්සේ විසින් නන් අයුරින් ඒ අගනා ධර්මය දේසනාකොට වදාල සේක. මම ඒ
 භාග්‍යවතුන් වහන්සේද ධර්මයද, හික්ෂු සංසයා වහන්සේද, දිවිහිමි කොට සරන යමි. භගවත් ගෞතමයන්
 වහන්සේ අදින් පසු මා දිවිහිමියෙන් ඔබ සරණගියාවූ උපාසකයකු සේ සලකන්නවා.

ඒතෙන සච්ච වජ්ජෙන සොන්ථිතේ හෝතුසබ්බදා

මේ උතම් පිරිතෙන් ඒ සැබෑ වදනින් සියලු රෝග සැතෙකින් දුරුවී
 ඔබට නිරන්තර සුවයක් සහ ශාන්තියක්ම වේවා.

මිත්තානිසංස සුත්තං

**පහුන භක්ඛො භවති, විජ්ජචුත්ථෝ සකා සරා
 බහුනං උපජීවන්ති, යෝ මිත්තානං න දුහති.**

යම් පුද්ගලයෙකු මිත්‍ර ද්‍රෝහී නො වේ නම්, ඔහු පිලිබද වූ අනුසස් දහයක් දේශනා කරන ලදී.

**යං යං ජනපදං යාති, නිගමේ රාජධානියෝ
 සබ්බන්ථ පුජිතෝ හෝති, යෝ මිත්තානං න දුහති.**

හෙතෙම නිවසින් බැහැර වූ කල්හි, ආහාරපාන නොබදව ලබමින් බොහෝ දෙනා ඇසුරුකරමින් ජීවත් වේ.

**නාස්ස වෝරා පසහන්ති, නානිමඤ්ඤද්වි බන්ති යෝ
 සබ්බේ අමිත්තෝ තරති, යෝ මිත්තානං න දුහති.**

හෙතෙම යම් රටකට ගමකට නුවරකට ගියේද, හැම කල්හි පුදනු ලැබේ, ඔහු කෙරේ සොරුන්
 ලං නොවෙති, රාජ්‍ය අවමනට ලක් නොවේ, සියලු සතුරෝ මැඩපවත්වයි.

**අක්කුද්ධෝ සඝරං ඒති, සභාය පටිනන්දිතෝ
 ඤාතීනං උත්තමෝ හෝති, යෝ මිත්තානං න දුහති.**

ඔහු කෝප නොවූ සිතින් තම නිවසට පැමිනෙයි, ඔහුගේ ගුණ සභාවේ කියවේ,
 හෙතෙම ඤාතීන්ට උතුම් වෙයි.

**සක්කචා සක්කතෝ හෝති, ගරු හෝති සගාරවෝ
වණ්ණාකිත්තිහතෝ හෝති, යෝ මිත්තානං හ දුහති.**

ඔහු අනුන්ට සත්කාර කොට සත්කාර ලබයි, අන්යයන් කෙරෙහි ගරු කොට ගෞරවයට පාත්‍රවෙයි.

**පූජකෝ ලහතේ පූජං, වහදකෝ පටිවහදනං
යයෝ කිත්තිඤ්ච පජ්ජෝති, යෝ මිත්තානං හ දුහති.**

ලෝකයාගේ යසසට ද කීර්ති ප්‍රසංශා වලටද පාත්‍රවෙයි.

**අග්ගි යථා පජ්ජලති, දේවතා ව විරෝවති
සිරියා අජනිතෝ හෝති, යෝ මිත්තානං හ දුහති.**

මිත්‍රද්‍රෝහී නොවී මිතුරන් පුදන තැනැත්තා මිතුරන් විසින් පුදනු ලබයි, බුද්ධාදී කල්‍යාන මිත්‍රයින් වදින පුදන තැනැත්තා වැදුම් ලබන්නෙකු වෙයි, කීර්තියට පැමිණෙයි.

**ගාවෝ තස්ස පජායන්ති, ඛෙත්තේ චුන්ඨං විරුහති
පුත්තානං ඵලමස්නාති, යෝ මිත්තානං හ දුහති.**

ඔහුට ගවයන්ගෙන් ඵල ප්‍රයෝජන ලැබේ, ක්‍ෂෙත්‍රයෙහි වපුළුතාක් පැල හටගනී, දරු සැප ඇත්තේ වෙයි.

**දුරිතෝ පබ්බතාතෝ වා, රුක්ඛාතෝ පනිතෝ නරෝ
චුතෝ පනිට්ඨං ලහති, යෝ මිත්තානං හ දුහති.**

හෙතෙම දැදුරෙන් හෝ පර්වතයෙන් හෝ ගසකින් හෝ යමක් ගිලිහුණේ වී නම් එයින් පිහිට ලබයි.

**විරුළ්භ මූලසන්තානං, නිග්‍රෝධමිච මාලුතෝ
අමිත්තා නප්පසහන්ති, යෝ මිත්තානං හ දුහති.**

හෙතෙම මනා සේ වැඩුන මූල් සහ අරටු ඇති නුග රුකක් සුලගින් සොලවා ඵල නෙලාගත නොහැක්කා සේ සතුරන් විසින් මඩින්නට නොහැකිවේ.

ඒතෙන සච්ච වජ්ජේන සොත්ථිතේ හෝතුසබ්බදා

මේ උනම් පිරිතෙන් ඒ පිරිතේ සත්‍යයේ බලයෙන් ඔබට නිරන්තර සුවයක් සහ ශාන්තියක්ම වේවා.

**ඉමිනා පුඤ්ඤකම්මේන මා මේ බාලසමාගමෝ
සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණ පත්තිසා**

මෙසේ කරන ලද සියලු පුණ්‍ය කර්මයන්ගේ හේතුවෙන් නිවන් දක්නා ජාති දක්වා අසත්පුරුෂ, අනුවන, බාල, ඇසුරක් නොමවේවා යහපත් උතුම් සත් පුරුෂ ඇසුරක්ම වේවා.

